

ආනාපාන සති භාවනාව



බලන්ගොඩ ආනන්ද මෙමෙනුය මහනාහිමි

හාවනා කුම දෙකෙකි. ගමට භාවනා, විද්‍රෝහනා භාවනා වශයෙනි. ගමට භාවනාවෙන් සිතේ එකඟ බව සංස්කීර්ණ බව වැඩෙයි. කෙලෙස් යට පත් වෙයි. සමහර ගමට භාවනාවකින් උපවාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරකින් රැජ්පාවවර අපරිණා සමාධි තෙක්ද, සමහරකින් අරජ්පාවවර සමාධි අවස්කන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විද්‍රෝහනා භාවනාවෙන් ලොව යට්තන්ත්වය දක්නා නුවනු වැඩෙයි. කෙලෙස් තුන් වෙවී ගොස් සේතාපත්ති ආදි මාරුග විළ අවස්ථාවලට සිත වැඩේ. අවස්කනා සියලු කෙලෙස් නසා රහන් බව පැමිණෙයි.

අවරණ තුන

හාවනාවෙන් උසස් විළ ලැබිය හැකිකේ කමරාවරණ ,
විපාකාවරණ, ක්ලේංසාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවන් නුවනුයි උත්සාහවනා විසිනි.

කමරාවරණ යනු මවු මැරිම්, පියා මැරිම් ආදි ආනන්තර්ය පාපයක් කර ඇති බවය.



විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නො ලත් බවය. ද්‍රීව්‍යෙන්තුක අන්තුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මේ අත් බවිනි දී දිනාන මාර්ග එලු කිසින් ලැබිය නො හැකිය.

ක්ලේකාවරණයෙන් යුත්තයෝ නම් නියත මිත්‍යාදෘශ්විකයෝත්, උනතෝව්‍යංජකයෝත්, නප්‍රංසකයෝත්

පරුබේද

භාවනා වඩිනු කැමැත්තනු විසින් පළමු කොට දැන පරුබේද (භාවනාව වැඩිමට බාධක ව සිටින කරණු දහය) දුර කට යුතු වෙයි.

ආචාර යනු වාසස්ථානයයි. බඩු බාහිරාදියෙන් පිරිතු ගෙය නොයෙක් සම්බාධ ඇති විකෙකි. ව වැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.

කුල යනු නැඳු පිරිසය, උපස්ථානයක (දායක) පවුල් ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීම ද යෝග කර්මයට බාධකයෙකි.

ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දැයි පින් ඇති ලාභී නිෂ්ප්‍ර නමට ගිය තැන් සත්කාර සම්මාන ලැබේයි. උපාසක උපාසිකාවර භානාවිද පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. හිහියාට ද නැඳු යහැලු මිතුර්න්ගෙන් නොයෙක් තැනි බේශ ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියෙන් භාවනාවට අවකාශ නො ලැබේ. යෝගියා ලාභ ලබාමේ මං කෙරෙන් ඇත් විය යුතු.

ගණ යනු පිරිවර සි. පැවිද්දකට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් දැ සඳහා සාකච්ඡාවට වන හිහි පිරිපුත් ය. හිහියාට සිය නැඳු පිරිස් යනු දෙනු කරන්නේ, මෙහෙකර පිරිස් ආදිතු ය. ඉගෙනුම් ආදිය සඳහා යම් ය ඇය නිතර වින්නට වුවෙත් යෝගියාට භාවනා අරමුණාහි සිත රඳවා තබන්නට විය මහන් බාධකයෙක් වෙයි. පැවිද්දක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා විකලා විය යුතු. ගහස්ථා ද දුර ආදිනට තමා ගෙන් ඉටු විය යුතු දැ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනෙකුට පවරා විකලා විය යුතු.

කර්මාන්ත යනු පැවිද්දකට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දැය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගහස්ථා ද තමාගේ රැකියා කටයුතු අන් අයෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.

ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඇතකට යන්නට බැඳී සිටිමයි. එවතින් අවස්ථාවල දී ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ විය අන් කෙනෙකුට පවරා හෝ ඒ බැරින් ද නිදහස් විය යුතු.

යුතාති යනු නැඳකෙය් ය. මා පියෝ ආචාරය උපාධනයෙක් සහෝදර ආදිතුය. ඔවුනට තමා ගෙන් ඉටු විය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වග කිමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධායෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සජ්පායම් කොට නිරෝග වූ පසුව තමා ගේ භාවනා කාර්යය ඇරුණිය යුතු. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සජ්පායම් ආදිය කිරීමට සමත් විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ බැරින් නිදහස් ව භාවනා කර්මයට බැස්ස යුතු.

ආබාධ පරුබේදය යනු තමාට වැපුදී ඇති ලෙඛකි. වියට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතු. සුවය ලැබීම දුෂ්කරවී නම් 'මම මේ රුප ගේරයට වහල් නො වෙම්' සි ඉටා සිතට දෙධීරය නංවා රෝගය මැඩි කම්ටහන් වැඩිමෙහි යෙදිය යුතු.

ග්‍රන්ථ පරුබේදය යනු බැරුම ගාස්තු ඉගෙන්ම සි. ඉගෙනීමෙහි යෙදුණුකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් හාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිලිල්ල ලැබෙන තරමට දිගට ම විය පැවැත්විය නො හැකිය. සැහෙන තරම් දුරට ඉගෙන වියින් පසු කම්ටහන් වැඩිම පවත් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සැහෙනට පත් ව, ඉගෙනීම නතර කොට, හාවනා කර්මයට බැස්ස යුතු. පොත් පත් මිවීම් ආදී කටයුතුත් මෙසේ ම අවසන් කොට හෝ නතර කොට හාවනා කර්මයට බැස්ස යුතු.

සංඛ්‍යා පරුබේදය යනු විද්‍යාත්‍යනා වැඩිමට බාධක වූ ලොකික සංඛ්‍යා හ. රුපධිනා වඩා පරසින් දෙනුම් ආදී කිසි සංඛ්‍යායක් කෙනෙකු ලබා ගත්තත් විය පිරිහි යෑ නොදී නිතර සමාධියට සම්වැදිම් ආදියෙන් දුක හේ

රැක ගත යුත්තෙකි. වික දිනක් සමාධිය වැඩිම අත පසු වුවොත් ඒ සඳේශීය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කේපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිහෙහි මත වුණාත් විය නැති වී යු හැකියි. විය රැක ගන්නට සිතා රැජාවටර සමාධිය රැක ගැන්මේ ම ඇත් සිටිය හොත් විද්‍රෑණා හාවනාවට ඉඩ නො ලැබේ. විඛිනී වී වැනි කිසි සඳේශීයක් ලබා ඇති යෝගියා වහි ඇල්ම හරේ දමා විද්‍රෑණාව ඇරූණිය යුතු. සඳේශීඩාබඩක වන්නේ විද්‍රෑණා වැඩිමට යි.

කලුණා මිතුළුය. මෙහි දැන් කි පරිදි බාධකයන් උරු කොට හාවනා වඩිනු කැමැත්තනු විසින් කලුණා මිතුළුය ලැබිය යුතු. කලුණා මිතුළුයය යනු හාවනා උපදේශ දෙන ගුරුවටයු ඇසුරු කිරීම යි.

ප්‍රධාන ම කලුණා මිතුයා, කර්මස්ථාන දෙන ආචාර, වර්ගා, හාග්‍රවත් බුද්‍රජාතානාන් වහන්සේයි. උන් වහන්සේ නැති තැන අසු මහා ගාවකයන් ගෙන් කෙනකු ආචාර, කැරුගත යුතු. විසේන් කෙනකු නො ලදේ අන් කිසි රහත් නමක ඇසුරු ලැබිය යුතු. රහත් නමක්ද නොලදාත් සකඟාගාමියකු ද, විසේ වූ කෙනකු නො ලදාත් සේවාත් වූ කෙනෙකු ගුරු කොට ගත යුතු.

රහත්නු අනාගාමිනු සකඟාකාමිනු සේවාත්නු මම මෙනම් අධිගමයක්ලබා ඇත්තෙක්මි යි අනුත්ථ අගවත් ද? නැත. විහෙන් විමසන්නා විද්‍රෑන් වැඩිමෙහි ලඟියාව ඇසුරු නො තෙවෙනු බව දැන ගන්නොත්, ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආය, තත්ත්වය හෙළි කෙරෙන්. විඛිනී කමටහන් වඩිනු රිසි යහුට ආර්ය ප්‍රදේශලයකු ගේ ඇසුරු ලබා ගත හැකියි.

සේවාත් වූ කෙනෙකුත් සොයා ගත නො හැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අත් ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණුවත්, කාරුණික ආචාරයටයෙකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාරයටරා ගේ සැටිය විශුද්ධ මාරුගයෙහි මෙසේ දැක්වේ.

**"පියෙ ව ගරු හාවනියෙනා
වත්තා ව වචනක්ධමො
ගම්හිරං ව කම් කත්තා
නො වාචිධානේ තියෝපයේ"**

වේ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් පිය වූ ගරු කටයුතු සම්හාවතිය කෙනෙකි. උපදෙස් දීමේ නො මැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙරුනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන ඇසුරු කරන ශිෂ්‍ය නො නිසි අතෙක නො යවන්නෙකි.

මෙහි කි ගුණාංචලින් යුත් උගත් ධර්මය සිල්වත් ගුරුවටයෙකු ගේ ම ඇසුරු ලබා ඔහු දෙන උපදෙස් අනුව හාවනා වැඩිය යුතු.'

අනාපාන සතිය වඩිනු කැමැත්තනු විසින් විය වඩින සැටි ගුරුවටයා ගෙන් අසා දැන ගත යුතු. කොයි නැටියෙකිනුත් ගුරුවටයෙකු සොයා ගත නො හැකි වුවොත් හාවනා තුම පිළිබඳ විසේතර සඳහන් පොත පත කියවා හාවනා මාරුගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන වින් උපදෙස් අනුව බවන් වැඩිය යුතුය. හාවනාව පතන් ගන්නට කමින් තමා හඳුනා පොරෝනා වස්ත්‍රාදිය ගුද්ධ පවිතු කැර ගත යුතු යි.

ඊළඟට "අරක්කුදාගතො වා රැක්බුමුලගතො වා සුක්කුදාගාරගතො වා" සි කි පරිදි උවදුරු නැති ආරාත්‍යන්යකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රැක් මුලකට හෝ කිසිම කෙනෙකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතු. වහි තමා ඉදිමට නියම කොට ගත් තැන අතුපතු ගා ගුද්ධ පවිතු කොට වහි ඉඳ ගැන්මට තත්‍ය ඇතිරියක් හෝ කොහු මෙටියක් වැනි දැයක් හෝ අතුරා ආසන්‍ය සකස් කැරගත යුතු යි.

සමහර දත්ත තමා බද්ධිප, ටැංකයෙන් හෝ හසරමිනිය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉදිනු නො හැකිකේ ය. පුවුවෙක ඉදිම ඔවුනට පහසු ය. ව්‍යවහාර කොන්ද කෙළින් සිටුනා ලෙසට හෝත්තු වන පුවුවෙක ඇති පුවුවෙක කුද නො ගැසි කෙළින් ඉඳ ගත යුතුය. ඇතිරිලියෙක, පැදුරෝක, මෙටියක හෝ පලක් බැඳ හෝ හසරමිනිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටු කොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතු ය. "මගේ විත්ත පාරුණුදේය පිණිස ම මේ හාවනා වැඩිම කරම්" සි අධිෂ්ඨාන කළ යුතු.

මුළු කාලය ම හාටනායෙහි යෙදෙනු නො හැකි ඇය ඇඩු ම ගණනේ උදේ පැයකුත් සැන්දැවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම හාටනාවට වෙන් කැරේ ගත යුතු ය.

ආරම්භය

හාටනා වඩින හැම කෙනෙකු විසින් ම පළමු කොට බූද්ධානුස්සතිය, ර්මුගට මෙත්‍රී හාටනාව ද, ර්මුගට අඟහ හාටනාව හෝ කායගතාසතියද, "ර්මුගට මරණානුස්මෘතිය ද ටික ටිලා කුමයෙන් වැඩිය යුතු.

බූද්ධානුස්සතිය යනු බූදු ගුණ මෙනෙහි කිරීමයි. බූදු ගුණ මෙනෙහි කරන්නහු තුළ බූදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් හක්තියක්, ගුද්ධාවක් ඇති වෙයි. විසින් සිත නිරෝගී වෙයි. බූද්ධ වචනය පිළි පැදිමෙහි බෙරුවත් වෙයි. "මා අත්තව හාග්‍රවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම හාටනාව වඩිම්" සි උනන්ද වෙයි.

මෙත්‍රීය වැඩිමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාතු වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරහැරයක් ඇති නොවෙයි. අඟහ හාටනාව හෝ කායගතාසතිය වචන තැනැත්තේ තමාට දක්නට ලැබෙන දිව්‍ය රුපයෙකින් වන් මූලා නො වෙයි. ඇතැම්විට මාර පාස්ෂික දෙවියකුට හාටනානුයෝගීයකු දක්නට ලැබුණු විට ඔහු නො මග යවත්නට, දිව්‍ය ස්ථීන් පෙන්වීම්, දිව්‍ය ස්ථී වේශයෙන් පෙනී ඉද මිතු වෙන්නට කරා කිරීම ආදියෙන් ඔහු පොලුණු වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරම් කරන ඊට්ස්‍යා සහගත මිසිදුව ණත්තයෝ ඇත. අඟහ හාටනානුයෝගීයා ඔවුනට නො රැවැටෙයි.

මරණාස්මෘතිය වඩින යෝගියා තමා නිතරම මරණය අතට ම ලං වන කෙනෙකු බව සැලකීමෙන් හාටනාවෙහි වඩාත් උනන්ද වෙයි. නොමගාට නො වැටෙයි. කුසිත නොවෙයි.

බූද්ධානුස්මෘති ආදි සතර කමටහන් වැඩිම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපාන සතිය වචන්නට කමින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටිලා වැඩිය යුතු. විසින් පසු ආනාපාන සතිය වැඩිම පටන් ගත යුතු. ආත්මසන් නිර්යාතනය හාටනා වැඩිමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම හාටය බූදුරජාණන් වහන්සේට හෝ කමරස්ථාන දෙන ආවාර්ය වර්යාට සිතින් පරිත්‍යාග කළ යුතු.

සමහර විට හාටනාවෙහි යෙදී ඉන්නහුට හයානක අරමුණු පෙනෙන්නට වෙයි. ඒ ව්‍ය බඳු අවස්ථායෙහි දී "මම මගේ පිවිතය හාග්‍රවතුන් වහන්සේට පරිත්‍යාග කෙළුම්." සි හෝ "මගේ ආවාර්යපාදයනට පවරා ඇත්තේම්" සි නොසලකා බිය නො ගෙන ඒ පෙනුණු දී ගෙන තැකීමක් නො කොට ඒ අරමුණු නො තකා හැර හාටනාව දිගට ම කැරුණෙන යැමෙහි සමත් වෙයි.

ආනාපාන සමාධිය

ආනා යනු ආශ්වාස වායුව සි. ආපන යනු ප්‍රශ්නාස වායුවයි. මෙය අරමුණු කොට හාටනා වඩින්නහු විසින් පළමු කොට ශිල විශුද්ධිය ඇති කැරු ගත යුතු සි. හාටනානු යෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අටසිල්, දසිල්, යන තමා රසි ශිලයක් සමාදන් ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතු සි. පැවිද්දෙක් වී නම් පැවිද් සිල්හි මැනවින් පිහිටා පිරිසුදු විය යුතු.

සතිප්‍රේධ්‍යාන සූත්‍ර දෙක්හින් (මදුම් සිංහෝ) ආනාපාන සති සූත්‍රයෝත්, ආනාපාන සතිය සදහන් කරන අන්තන්හිත් හාටනාරම්හය දක්වන හාග්‍රවතුන් වහන්සේ" සො සතො ව අස්සසති සතො'ව පස්සසති' සි වදාල සේක. වහි අදහස "හෝ සිති ඇත්තේ ම භූස්ම (ඇද) ගති. සිති ඇත්තේ ම භූස්ම පිට කෙරෙයි" යනු සි.

මේ පළමු අවස්ථායෙහි ඇතුළු වන භූස්මත්, පිට වන භූස්මත් වැදෙන තැන වීමසා දැන විහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දිග අයගේ ඇතුළු වන භූස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාසාගුයේ ය. (නාසයේ අග ය) භූස්ම පිට වීමේ දී අන්තිමට ම හැපෙන්නේ ද නාසිකාවේ අගය.

නාසය භූස්ම (කොට) ඇය ගේ භූස්ම ඇතුළුවීමේ දී මුලින් ම හැපෙන්නේත්, භූස්ම පිට කිරීමේ දී අන්තිමට ම හැපෙන්නේත් උඩුනොමෙනි ය. යෝගාවවරයා තමාගේ භූස්ම ඇතුළු වීමේ දීත් පිට වීමේ දීත් විය හැපෙන තැන වීමසා දැන විය අරමුණු කළ යුතු. භූස්ම ගැනීමට වත්, පිට කිරීමට වත් උත්සාහ නො කළ යුතුයි.

ස්වභාවයෙන් ම (ඉඩේම) සිදු වන පුස්ම ඇතුළු වීමටත්, පිට වීමටත් විසේ සිදු වන්නට ඉඩ දී තම ඇසි පියා ගෙන ඒ පුස්ම ඇතුළු වීමේ දී මුලින් ම හැපෙන තැනත්, පිට වන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතු.

වහි සිත පිහිටුවා ව්‍යුත්‍යී සිටි සිහියෙන් යුතු ව සිතින් විය සැලකිය යුතුයි. සිතට නො දැනී කිසි ම පුස්මක් ඇතුළු වන්නට හෝ පිට වන්නට නොහැකි වනුවට නිතරම ව්‍යුත්‍යී සිටි සිහියෙන් මනසින් පුස්ම දෙස බලා ගත්වන ම පින්ද යුතු. අන් කිසි ම අතකට සිත නො යවා පුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මුල දී ඉද හිට අන් අතකට හිත යන්නට පූජාවන. විසේ වන්නේ ව්‍යුත්‍යී සිටි සිහිය නැති වීමෙනි.

සිතේ විකාග බව දුබල හෙයිනි. සිහිය උපදාවා ගෙන යළින් සිත පුස්ම හැපෙන තන්තිම පිහිටුවිය යුතු. සමහර කෙනෙකුට පැය කිපයකින් ද පුස්ම හැපෙන තන්ති ම කැමැති තාක් කළේ සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇතිවේ. පෙර අත්බවිහි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අවකින් වුව ද සිත පුස්ම වැදෙන තන්ති ස්ථීර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙර එග අත් බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්මිප්තින නො වන සේ රේක වෙළාවක් වික් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගත්තක් වුවද ගත විය හැක්ක. පුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නොසැලී පිහිටා සිටීම හර ගිය පසු මේ භාවනාවේ ර්‍යුග ක්‍රියා මාර්ගය ඇරුණිය යුතු.

ගණනාව

මිළගට කළ යුත්තේ පුස්ම වාර ගණන් කිරීම යි. පුස්ම ගන්නා වාර පමණක් හෝ පුස්ම පිට කරන වාර පමණක් ගණන් කළ යුතු යි. ඒ දෙක ම මිශ්‍ර නො කළ යුතු යි. විය කරනුයේ මෙසේ යි.

පුස්ම ඇතුළු වන වාර ගණිතු කැමැති නම් ඇතුළු වන පුස්ම නාසය අග හෝ උඩ තොලෙහි හැපුණු විට "විකි" සිතින් ගිණිය යුතු. ර්‍යුග වාරයේ ව තැන පුස්ම හැපෙන තුරු ම 'විකිය විකිය විකිය' සිතින් ගණිමින් ව තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. ව තැනින් වෙන අතකට සිත නො යන ලෙසට ව්‍යුත්‍යී සිටි සිහියෙන් යුත්ත විය යුතු. ර්‍යුගගට ව තැන පුස්ම බිංපුණු විට 'දෙකයි දෙකයි (සිතින්) කිය යුතු යි.

තුන්වන වර පුස්ම වහි හැපෙන තුරු ම මෙය කළ යුතු. මෙසේ පස් වන වාරය තෙක් පුස්ම හැපෙන වාර ගණන් කළ යුතු. මේ පළමු වටය යි. ර්‍යුගගට නැවතන් "විකිය විකිය" සිතින් කියමින් වන පුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතන් "විකිය" කියා ගිණිම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතු යි. මේ තුන් වන වටය යි" යළින් "විකිය විකිය" යන්නෙන් ගිණිම පටන්ගෙන අට වන වාරය තෙක් ම යෙ යුතු. මේ සතර වන වටය යි. නැවත විකිය තෙක් සිට ගිණිම පටන් ගෙන නව වන වාරය තෙක් යෙ යුතු. මේ පස් වන වටය යි. නැවතන් විකෙන් පටන් ගෙන දස වන වාරය තෙක් ගිණිය යුතු. මේ හයවන වටය යි.


හයවන වටය සම්පූර්ණ වූ විට යළින් මුවට යෙ යුතු යි. පළමු සේම "විකිය විකිය" ගණිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතු යි. ඒ පළමු වටය යි. මෙසේ තවත් වට සයක් ගිණිය යුතු. මේ නයින් වට සයෙන් සය සපුරාමින් හැකිතාක් වේලා පුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මේ අන් අන් යෙ නො දී සිත වික් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායකි. මේ ගිණිමේ දී ඉද හිට සිත අන් අනෙක තියෙන් ඒ තව ම සිතේ සමාධිය හොඳව වැඩි නැති බවට ලකුණෙකි. ගිණිමෙහි යෙදී ඉන්නා තාක් සිත පුස්ම හැපෙන තැන ම නො සැලී සිටි නම් වියින් පසු ගිණිම නතර කොට අනුබන්ධනාව පටන් ගත යුතුයි.

අනුබන්ධනා යනු පුස්ම ගෙනීමේදීත්, පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැති ව පුස්ම හැපෙන තැන සිත පිහිටුවා ව්‍යුත්‍යී සිටි සිහියෙන් යුත්ත වීම යි. මේ අවස්ථාවෙහි පුස්ම අනුව නාසිකාවෙන් ඇතුළුව හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි.

පුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ඇතුළු වන පිට වන පුස්ම ගෙන සේදිසිමත් විය යුතු. පුස්ම හැපෙන තැන විය වැදීම ද ර්‍යුග අවස්ථාව ද ව තැනින් පිට වීම දැයි විහි මුව මැද අග පැහැදිලි ව දැනෙන්නට වෙයි. සිතා විකාග බවවත්, ව්‍යුත්‍යී සිටි සිහියෙන් දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. වාර ගිණිමේ සිට පුස්මෙහි සිලාරක බව අඩු වී ගොස් අන්තිමේ දී පුස්ම වැටීම නො දැනෙන තරමට සියුම් වේ. හිත කය දෙකේ ම හැල්ල බවට දැනෙන්නට වෙයි. සිරුර ඉනළ නැගෙන්නා සේ හෝ අනසේ පාවත්නා සේ දැනෙන්නට වෙයි.

මේ අවස්ථාවේ දී නාසිකාගුයෙහි හෝ උඩු තොලෙහි (කලින් තුස්ම හැපුණු තැන) අරමුණු කොට තුස්ම පැහැදිලි ලෙස දක්නට යළිත් උත්සාහ කළ යුතු. මෙයේ සිහියෙන් නුවතින් වී තැන සිහින් මෙනෙහි කරන විට යළිත් තුස්ම වැටීම දැනෙන්නට වේ.

මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. ඉහුල් පුළුන් පිඩික් හෝ කපු පුළුන් පිඩික් හෝ වායුධාරාවක් (කලින් තුස්ම හැපුණු තන්නි) හැපෙන්නා සේ දැනෙන්නට වේ.



මෙ තැනේ සිට සිත බැඳු තැබිය යුත්තේ උද්ග්‍රහ නිමිත්තෙහි ය. විය අතුරුදෙහන් විය නො දී යළි යළි විය සිහි කරමින් විහි ම සිත රැඳවිය යුතු. මෙයේ කරන විට කුමයෙන් කෙලෙස් සංසිද්ධියේ, යට පත් වෙයි.

ප්‍රතිහාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඩික් හෝ වායුධාරාවක් හැපෙන්නා සේ හැගුණු තැන තාරකාවක් හෝ තාරකා රැසක් හෝ මූණ ඇටක් හෝ මූණ රැසක් හෝ කපු ඇට රැසක් හෝ පුළුල් වලාකුලක් හෝ මල් දමක් හෝ නෙත්ම් මලක් හෝ ඉරුමඩිල සඳමඩිල වැන්නක්, රියසකක්, දුම් සිලවක්, මි කුරක් හෝ ගෙනු දික් තුලක් බිඳ දැයෙක් පෙනෙන්නට වේ. මේ ප්‍රතිහාග නිමිත්ත ය. උඩු කි පරදි ප්‍රතිහාග නිමිත්ත වික වික කෙනාට වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ ඔවුන් ගේ හැරීමෙහි ;වනස නිසා ය.

උපවාර සමාධිය ප්‍රතිහාග නිමිත්ත පහළ වූ විට නිවරණයේ යටපත් වෙත්, උපවාර සමාධිය ඇති වේ.

නිවරණයේ නම්: කාමවිෂන්දය (කාමාභාව), ව්‍යාපාදය (තරහව), විනමිද්ධය (විත්ත වෙළත්සිකයන් ගේ මැලි බව), උඩුවිව කුක්කුවිවය (සිත නො සංසුන් බව හා කුකුස), විවිත්විජාව (සැකය) යන පස සි.

මෙහි යෝගියාට තුස්ම ගන්නා කෙනෙහි ඇති වන සිත විකෙකි, ප්‍රතිහාග නිමිත්තෙහි පිහිටන සිත අනෙකෙකි, තුස්ම පිට කරන විට ඇති වන සිත අනෙකෙකි. මේ හැම විකෙකදී ම එවා අරමුණු කොට ඉතා ඉක්මනින් විත්ත විවිත් ඇතිව නැති ව යන බැවින් වික් සිහියෙන් ම තුස්ම ගන්මත්, ප්‍රතිහාග නිමිත්තෙහි පිහිටමත්, තුස්ම පිට කිරීමත් කැරේ යැ සි වරදවා නො ගත යුතු. මේ තුන් අවස්ථාවෙහි ම සිත විළුඩු සිටි සිහියෙන් යුතු ව එ ගන්නා තුස්ම ආදිය අරමුණු කෙරේ නම් ඔහු ගේ හාවනාව උපවාර අවස්ථාවට ද, අර්ථනා (ධ්‍යාන) අවස්ථාවට ද වැඩියි.

ප්‍රතිහාග නිමිත්ත ඇති වූ කළේහි නිතර විළුඩු සිටි සිහියෙන් යුතුව විය නැතිවී ය නො දී රැක ගත යුතු වෙයි.

දුර කළ යුතු සතායෝග වූ වාසස්ථාන, අයෝග ගොදුරුගම, අයෝග ක්‍රියාසංලාප, අයෝග පුද්ගලාණය, අයෝග හෝපන, අයෝග සෘතුගුණය, අයෝග ඉරියවිව යන සතින් වෙන් විය යුතු.

අයෝග වාසස්ථානය යනු යම් තැනෙක විසිමේ දී සිත විකාර නො වේ නම්, හාවනා අරමුණෙහි සිත නො පිහිටා නම්, වී බඳු තැන සි. 'මේ තැන දී සිත විකාර නො වේ' යැයි යෝගියාට හැගුණු විට විහි නො වැස අන් සුදුසු තැනක් සොයා යෑ යුතුයි.

අයෝග ගොදුරු ගම යනු ආහාර පාන සුළඟ නැති තැන සි. විය හර ආහාර පාන පහසුවෙන් ලැබෙන තැනකට යෑ යුතු.

අයෝග ක්‍රියාසංලාප යනු තමා කරන හාවනාවට අදාළ නො වන අන් අන් දැය පිළිබඳ කතා බහය. එවා අසෙන විට හාවනා අරමුණෙන් ඇතට සිත යෑ හැකි ය. අන් විෂයයන් පිළිබඳ පොත පත ද නො කියැවීය යුතු.

අයෝග පුද්ගලාභය යනු භාවනානු ගෝරි නො වූ භාවනා ක්‍රියාවට අනුබල තොදෙන නාතාවිධ අන්තර් කටයුතුවල යෙදුණුය. මුළුන් ඇසුරු නො කට යුතුය ය.

අයෝග හෝජන යනු තමාට රැවී නොවන, තම සිරුරට ද අහිත වූ ආහාර පාන යි. අහිතකර ආහාර පාන හරේ හිතකර ආහාර පාන ලැබෙන, සැපයෙන සැවියක් පිළියෙළ කැර ගත යුතු.

අයෝග සංඛ්‍යාව යනු තම සිරුරට අහිතකර ශිෂ්ට්‍යාදී සංඛ්‍යා ගුණ යයි. ශිෂ්ටය අධික නම් වී තැනින් ඉවත්විය යුතු. උප්ත්‍ය අධික නම් එයින් ද ඉවත්විය යුතු. තමාට ගැලුපෙන සම සංඛ්‍යායක් ඇති පැන්තකට යෙ යුතු.

අයෝග ඉරියවිව ඉදුම, සිටුම, සක්මන, සැනැපුම යනු ඉරියවූ සතරයි. විනි ද යම් ඉරියවිවක් තමාට සැප නොවේ නම් විය හරේ දමා සැප වූ ඉරියවිවෙකින් ම භාවනායෙහි යෙදිය යුතු.

දැන කුළුතා මේ අයෝග දැ සිතින් වෙන් ව සිතා විකාර බව වැඩිමට උපකාර වූ දැ දසය සපුරා ගත යුතු. වියින් පළමු වැන්න වත්තු විසඳුතාව යි. සිරුර ද, හඳුනා පොරේනා වස්තු ද පිරිසිදු කොට ගැන්ම යි.

දෙ වැන්න ඉන්දිය සමතාව යි. ගුද්ධා ස්මෘති විරිය සමාධි ප්‍රජා යනු ඉන්දිය පස යි. මේ පසෙන් විකක් අනෙකක් යට පත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු.

තුන්වැන්න නිමිත්ත කුළුතාව යි. ලබා ඇති ප්‍රතිභාග නිමිත්ත නැති වී යු නො දී රැක ගැන්මේ දක්ෂ බවයි.

සතර වැන්න සිත පසු බස්නට නො දී නගා සිටුවීම යි. කිසි හේතුවෙකින් විරියය අඩු වී පසු බසි නම් ධම්මුවිවය, විරිය, පිති යන තුන් බේදින්ගයන් වඩා සිත දෙරියවත් කිරීමයි.

පස් වැන්න විරිය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික විරිය නිසා සිතේ නො සංස්ක්න් බව නැගෙයි. විවිට පස්සද්ධී, උපේක්ඩා, සමාධි යන බොල්කිංග වඩා විරිය යේ සමතාව ඇති කැරුගත යුතු.

ස වැන්න අරතිය මැබුලිමයි. කිසි විටෙක යෝගිය ගේ සිත භාවනායෙහි නො ඇමුද හැකි යි. විවිට ජාති, ජරා, වුති ආදි සංවේගයට කරුණු වන දැ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්‍රසන්නතාව ඇති කැරුගත යුතු.

හත් වැන්න සිත ගම්ම භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට විය දෙස උපේක්ෂක ව බලා ඉදීම යි.

අට වැන්න සමාධි භාවනායෙහි නො යෙදුණු වුන් ගෙන් වෙන් වීමයි.

නව වැන්න සමාධිලාභීන් විටන් විට ඇසුරු කිරීම යි.

දෙස වැන්න සමාධි භාවනාව ගර කොට, වියට ම නැමී, අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණාලා පැවැත් ම යි.

මෙක් කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා විකාර බව වැඩිය යුතුයි. වේත් ප්‍රථම දිනානය නො ලැබේ නම් නො පසු බැස වියට හේතුව විමසා බලා ආචාරයේපදේශයේ පිහිටා විරිය සමතාදිය සපිරිය යුතුයි. විවිට සිත අර්ථතා අවස්ථාවට වැඩියි. අර්ථතා දිනානය ලැබෙන තුරු ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා විය ඒ අරමුණානි තහවුරු වන තුරු ම දිවා රු දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. වියින් සිතැ අර්ථතා ප්‍රාථ්‍යා වේ. ප්‍රථම දිනානය ඇති වේ. සතර වන රැප දිනානය තෙක් ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම දිපනා නම්.

ධිකානාංග පස්ප්‍රථමධිකාන සිත විතර්ක විවාර පිති සුඩ ඒකාග්‍රතා යන දිනානාංග පසින් යුත්ත ය. විනි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසොවා විනි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විවාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරා ම වැද ගෙන විය පිරිමින්නාක් මෙන් විනි ම බැඳී යෙදෙන වත්ත ගතියයි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනා ගිය ගතිය පිතිය යි. විසේ ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත තදින් වැද

ගෙන පිහිටිම නිසා දැනෙන සුවිය සුඩ නම් ධිභානාංගය යි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී විහි ම සිත ලැකී පැවත් ම, ඒකාග්‍රතාව යි. එකත බව යි.

නිවරණ ප්‍රහාණය මේ ධිභානාංග පස නිසා සිනේ නැඟීමට හරස් වන කෙලෙක් පසෙක් යට පත් වේ. මතු විය නොහි අනුගිය අවස්ථාවට වැට් හෙයි.

ල්කාග්‍රතාව නිසා සිත ප්‍රතිභාග නිමිත්තෙන් ම බැඳී සිටුනා බැවත්, අන් අතෙක නො යන බැවත් කාමල්පන්දු (කාමාඇාව) මතු විය නොහි ගිල් යයි. ඒකාග්‍රතාව නිසා කාමල්පන්දු නිවරණය විස්කම්හන ප්‍රහාණයෙන් ප්‍රහිතා වේ. ප්‍රීතිය නිසා ව්‍යාපාදය (තරහව) යට පත් වේ. විතර්කය ප්‍රතිභාග නිමිත්තට සිත නදාවීම කරන නිසා රිනම්ද්ධ නිවරණයට (වින්ත වෙළත්කියෙන්ගේ මැල් බවට) මතු විය නො භැක්ක. මෙය විතර්කයෙන් රිනම්ද්ධ නිවරණය ව්‍යුත්ම්හන වශයෙන් ප්‍රහිතා වේ යැයි කියන ලදී. ධිභාන සිනේ ඇති මහත් වූ සුවිය නිසා උද්ධ්විවය (නො සංසුන් බව) හා කුක්කුවිවය (කුකුස) යන විරැද්ධ ගති යට පත් වේ' මෙය සුඩ අංගයෙන් උද්ධ්විව කක්කුවිව නිවරණය ව්‍යුත්ම්හන ප්‍රහාණයෙන් ප්‍රහිතා වේ යා සි කියන ලදී.

විවාරාංගය ප්‍රතිභාග නිමිත්ත පිරිමදින බැවත් ප්‍රතිභාග නිමිත්ත ගැන හෝ විහි ධිභාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ ව් තෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ වියට මග ;පන් වූ ගාස්තැහු ගැන හෝ විය පවසන දහම ගැන හෝ විය පිළිපන් ආර්ය සංඛයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විවාරාංගයෙන් විවිත්විජා නිවරණය (සැකය) ප්‍රහිතා වේ යැයි කියේ මෙය ඇරැඹ ය.

මෙස් විතර්කයෙන් රිනම්ද්ධය ද, විවාරයෙන් විවිත්විජාව ද, ප්‍රීතියෙන් ව්‍යාපාදය ද, සුඩයෙන් උද්ධ්විවකක්කුවිවය ද, ඒකාග්‍රතායෙන් කාමල්පන්දු දැයි ධිභානාංග පසින් පංච නිවරණයෙන්ගේ ප්‍රහාණය සිදු වේ.

ප්‍රථම ධිභානය ලැබූ යෝගිය පස් අයුරෝකින් විය තමාට වලංග කරුගෙන යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. පංච වශිතා යනු ආවල්පන,, සමාප්‍රේපන, අධිවිධාන, වුට්ධාන, ප්‍රවිච්චේඛන යනු වශිතා පස සි.

ආවල්නයට අනුව තමා කැමැති තැනෙක, කැමැති විටෙක රිසි ධිභානාංග වලින් යුත් ධිභානයකට සම වැදිය හැකි බව, කැමැති තාක් විහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවල්පන විසිතා නම්.

වහා සමවතට සම වැදිය හැකි බව සමාප්‍රේපනා විසිතා සි. තමා ගේ අධිෂ්ධානය අනුව ස්ක්‍රණයක් හෝ වැඩි වේලාවක් ධිභානයෙහි සිටිය හැකි බැවි අධිෂ්ධාන වාසිතාව සි.

කැමැති විටෙක සමාපන්තියෙන් නැඟී සිටිය හැකි බව වුට්ධාන විසිතා සි. සමාපන්තියෙන් නැඟී සිට සමවත් ධිභානයේ අංගයන්ගේ තතු තුවනින් පිරිස්සා බැඳීම ප්‍රවිච්චේඛනා විසිතාව සි.

සිය දහස් වර ප්‍රථම ධිභානයට සම වැදිම්න් ඉන් නැඟී සිටිම්න් විසිතා පසින් ධිභානය තමාට වලංග කරු ගත් යුතු. විය නොදාම ප්‍රරුද වූ විට යෝගියාට ප්‍රථම ධිභානයේ දොස් පෙනෙන්නට වේ.

විතර්ක විවාර නම් ගොරෝස් ගති දෙකෙකින් යුත් බව, විය කාමල්පන්දා දී නිවරණවලට කිරීම් බව, වියට නො සම වැදී රික වේලාවක් උන්නොත් සුඩ පමාවෙකින් කාමරාගාදී නිවරණයන් නැඟී සිටිය හැකි බව යනාදී දොස් පෙනෙයි. විතර්ක විවාර දෙක හැති ව ප්‍රීති සුඩ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවනි) ධිභානය ලබාගෙන හැකි වුවෙන් මැනෙවැයි හේ සිතයි. වෙස් සිතා ප්‍රතිභාග නිමිත්තෙන් සිත වඩාත් තදින් බැඳු තබන්නට උන්සාහ කෙරෙයි. විහි ප්‍රතිවිල වශයෙන් විතර්ක විවාර නැති, ප්‍රීති සුඩ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවනි ධිභාන සිත ඔහුට පහළ වෙයි.

ද්විතීය ධිභානය ද විසිතා පසින් ප්‍රරුද කළ පසු විය ද දළ යැයි ඔහුට වැටහෙයි. වියටත් වඩා සියුම් වූ සුඩ ඒකාග්‍රතා යන අංක දෙකින් පමණක් යුත්ත තෘතිය (තුන් වන) ධිභාන සිත බඩන පිණිස යෝග වඩිය. විය ලත් පසු විය ද පංච විහියෙන් ප්‍රරුද කරුගෙන් විට විහිදළ බව ඔහුට පෙනෙයි.

උපේක්ෂා ඒකාගුතායන අංග දෙකින් යුත් වතුරුප (සතර වැනි) ධිභානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වසිනා පසින් තුන් වන ධිභානය ද තුරු පුරුදු කැරු ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කළවත් වඩා සිත තදින් බැඳෙයි.

උපේක්ෂා ඒකාගුතා යන අංග දෙකින් යුත් වතුරුප ධිභාන සිත පහල වේ. එය ද පංච වැඩිනායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම් සංඛ්‍යා විධාන, දිවැස, පරසින් දැකීම, පෙර වූභා අත්බ්‍රි දැකීම, දිව කන යන අනිජා පස ලැබීමට, ත්වා බැඩි හැකි ක්‍රියා මාර්ගයට බැස්ස හැකි ය. සිත තව දුරටත් සියුම් කෙරෙමන් සතර අර්ථ ධිභාන සඳහා ද වියට සුදුසු කමටහන් වැඩිය හැකි ය.

විහෙන් මේ රුප සමාජත්ති සතරත්, අර්ථ සමාජත්ති සතරත් යන අට ම ලොකික, රුප ධිභානවල එල වශයෙන් රුප බ්‍ර්‍යාලෝටල ඉපිද දීර්ඝ කාලයක් උන්නත් අන්තිමේ ද විසින්වත ව මිනිස් ලොවට වන්නට සිදු වෙයි. සංඛ්‍යා උපදවා වික් කෙලෙක අභයින් ගිය යෝගියා පවා ආයු ගෙවුණු පසු මැරි මිනිසකු ව ඉපදිය හැක්ක. විසේ උපන් අත්බ්‍රිහි පාපම්‍රු සේවනයෙන් පවි කොට ගැඩිවිලකු ව උපදින්නට ද පුළුවන.

රුප ධිභාන ලාභියට වඩා අර්ථ ධිභාන ලාභියාගේ ආයුෂ වැඩිය. විහෙන් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. විහි දී පවි කොට අපාගත ද විය හැක්ක. රුප ධිභාන අර්ථ ධිභාන මගින් කෙලෙස් යටපත් කළත්, අනුගය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමා වූ කවර විටක වූව ද ත්වා නැගි යෝගියා නො මගට හෙළිය හැකි වෙයි. කාමාවවර කුසල්වලට වඩා රුපාවවර අර්ථාවවර ධිභාන කුසල් උසස් වූවත් ලොකික ය.

මෙයේ මහත් ආදිනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නො මිදුණු, පාති ජරාදී දුකින් නො මිදුණු ලෝකයෙන් ගොඩ නැගෙන්නට, ලොකෝන්තර තත්ත්වයට නැගෙන්නට සිතයි.

අනුගය වශයෙන් පවත්නා කෙලෙසුන් මුළුන් ම උපදා පරම පවත්ත්වයට, මොන ම දුකකටවත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝන්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ගම්ට භාවනාවන් නො ව විපස්සනා භාවනාව වැඩිමෙනි.

ම් බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩින්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.

ආනාපන සති විපස්සනාව

මෙහි මුළ දී විස්තර කළ ආනාපන ගම්ටයෙහි ගත්තා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකි ය. අනුබද්ධිනා අවස්ථාවේ ද, උපවාර ධිභාන අවස්ථාවේ ද, අර්ථතා අවස්ථාවේ ද ව්‍යාපාර පාදක කොට ගෙන විපස්සනාව වඩා හැකි ය.

ගත්තා අනුබද්ධිනා අවස්ථා :

කායසු කායක්කු තරාහං නික්ඩවෙ වත්ත වදාම යදිදං අස්සසා - පස්සාසා (මහණුනි, ඇතුළුවන තුස්ම, පිට වන තුස්ම යන මෙය කාය නම්න් හැඳින්වෙන දෑ අතුරෙන් වික්තරා කයෙකි) යන ආනාපන සති සුදු පාඨයෙන් දැක්වෙන පරදි තුස්ම ද කයෙකි. විය අරමුණු කොට වඩින විපස්සනාව කායානුපස්සනාව සි. තුස්ම යනුනාම දැරුමයෙක් (විත්ත වෙතනිසික) නො වේ. රුප රුසෙයි. පස් දිය සුළුග තිර රුස් සඳ රුස් යන මේවා රුප සම්භයෝ ය. රුප කළාප (රුප මිටි) සම්භයෝ සි. මේ හැර රුප කළාපයෙන් ම පයිවි ආපෝ තේපෝ වායු වර්ණ ගන්ද රස ඕජස් යන අටින් යුත්ත ය. ගබ්දය ද රුපයෙකි. විය පයිවි ආපෝ තේපෝ වායු වර්ණ ගන්ද රස ඕජස් ගබ්ද යන හවයෙන් යුත්ත ය.

පයිවි යනු තද ගති ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතිය ය. තේපෝ යනු ශිත ගුණයත්, උෂ්ණ ගුණයත් ය. වර්ණ යනු භැම දැයෙක ඇති පැහැදය ය. ගන්ද යනු ගලුය. රස යනු රහය. ඕජස් යනු ඕජපෝ ගුණය ය. මේ අට ම හැම රුප කැබේල්ලක ම වෙන් කළ නො හැකි සේ විකට බැඳී පවතින්, පරමාණුව මේ අට විකට බැඳී ඇති ඉතා කුඩා රුප මිටි රාඹයෙකි.

හිරුරුස්, සඳුරුස්, අව්ව යනු ද මේ අට විකට බැඳී පවත්නා රුප මිටි ගොඩවල් ය. රුශ්මියක් ඇගට වැදෙන විට ම දැනෙයි. අව්ව ඇගට දැනෙයි. විය ඇගේ හැඹීමෙනි. හැපෙනනේ තද ගතිය ය. පසෙනි තද ගතිය ප්‍රධානය. වතුර යනු ද රුප කළාප රුසෙකි. වහි ආපේ බාතුව ප්‍රමුඛ ය. වහි ආපේ බාතුව ප්‍රමුඛ ය. ගින්හෙහි බාතු සතුර ම ඇතත් තේපේ බාතුව ප්‍රමුඛ ය. සුප්‍රගෙහි වායු බාතුව ප්‍රමුඛ ය.

හුස්ම යනු ඉතා සියුම් වූ රුප කළාප (රුප මිටි) රාජින් ගේ පරම්පරාවකි. වහි විසිරිය නො දී සියලු රුප විකට බැඳු පවත්වනුයේ ආපේ බාතුවෙනි. වහි කිසි විටෙක සිතය ද, කිසි විටෙක උණුසුම ද ඇති වනුයේ තේපේ බාතුව තිසා ය. හුස්මෙහි වලනය සිදු වනුයේ වහි ඇති වායු බාතුවෙනි. ඇතුළට ඇදෙන ද,, පිට වන ද හුස්මෙහි ප්‍රධානියා වායු බාතුවයි. මෙයේ හුස්ම යනු පසේ ආදි සතර බාතුන්ගේ මිටි රුසෙකි. සිරුර පුරා ම ඇති නාභාවිධ සියලු ම වාතයේ සතර බාතුන්ගෙන් සැදුණු රුප කළාප සමුහයේ ය.

හුස්ම නම් කිමෙක් දැකි පරික්ෂා කොට විමැසිමේ දී ඒ පධිවි ආපේ තේපේ වායු යන විකට බැඳුණු සතර බාතුන්ගෙන් යුත් රුප කළාප සමුහයෙක් යයි විමැසුම් නුවනාට නොලුට වැටෙනෙයි නම්, පෙනෙයි නම් ඒ යට්ත්වය දැකීම, දැකීම නම් වේ. හුස්ම නම් වූ විශේෂ දැයෙක් ඇතැයි කියා හෝ හුස්ම ගන්නෙක්, පිට කරන්නෙක් ඇතැයි කියා හෝ සිතයි නම්, පිළිගනි නම් ඒ දැකීම, ඒ පිළිගැන්ම සත්කාය දෘශ්චිය ය.

වික ම හුස්මක් නාසයෙන් ඇතුළු ව කයට පිවිස නැවත පිට මේ යැ දී පස්ථුග්‍රන ලෝකයා සිතයි ඇති සැටිය විමැසිමේ දී විය වැරුදි බව දැනෙයි. හුස්ම යනු තනි වික් දැයෙකැ දී පිළිගැනීම සත්කාය දෘශ්චිය ය. හුස්ම යනු බාතු රුප මිටි පරම්පරාවෙකි. වහි හැම බාතු රුප මිටියෙක් ම ස්ථානයක් සිට තිරුද්ධ වෙයි. වියින් ලැබුණ රුකුල ද ඇතිව රිළුගට ඒ වර්ගයේ ම අන් රුප මිටි රුසෙක් ඇති වෙයි.

විය ද ස්ථානයෙක් බිඳෙයි. වියට අනතුරව තව රුප මිටි රුසෙක් ඇති වෙයි. මෙයේ ස්ථානයක් පාසා හැදෙම්න් බිඳෙම්න් දිගින් දිගට යන රුප මිටි සමුහයන්ගේ පරම්පරා මිස හුස්ම නම්න් ගත යුතු තනි වික් දැයෙක් මෙහි නැත. පිට වනුයේ ඇතුළු වූන හුස්ම නොවේ' වහි පරම්පරාවේ පිට වන ස්ථානයේ ඇති වූ හුස්ම රුප මිටි රුසෙකි. ඒ සියලුම ස්ථානහංගුර ය. ක්ෂේත්‍රයෙන් බිඳෙන්නේ ය.

'මම හුස්ම ගනිම හුස්ම පිට කරමි' යනු ඒකාන්ත සත්තාය නොවේ'ලෝක සම්මුතිය අනුව ලෝකවසවහාරය අනුව කරන කරාවෙකි. රුප මිටි පරම්පරාවෙකි. ස්ථානයක් පාසා හැදෙම්න් දිගට ම ඇති වන රුප කළාප පරම්පරාවෙකි. රුප සන්තතියෙක් යනු ම ඇත්ත ය. හුස්ම 'මම' යැ දී ගැන්ම හුස්ම ආත්ම කොට ගැනීමයි. 'මම හුස්ම ගනිම. ගැන්ම මගේ' යැයි සිතුවාන් හුස්ම ආත්මිය වශයෙන් වරදවා ගැන්මයි. ස්ථානයක් පාසා නැගෙන බිඳෙන, 'හුස්ම' යන නම්න් වැහැරුවෙන හැම රුප මිටියක් ම ස්ථානයෙන් බිඳෙයි, ස්ථානහංගුරයි, අනිතනයි' මෙයේ සැලකීම ගණනා අවස්ථාවෙහි හුස්ම අරමුණු කොට අනිතන සංඝාව වැඩීම ය.

හුස්ම නැමැති රුප මිටි පරම්පරාව කිමෙක, කුමක් ආධාර කොට ගෙන විසේ පවතී ද? දී බැලිය යුතු. විය රුප ගිරිරය ආධාර කොට ගෙන පවතී යයි පෙනෙයි. රුප ගිරිරය කවර නම් දැකීන් යුත්ත දැකි රුප ගිරිරය කොටස් කොට විමැසිය යුතු. රුප ගිරිරය යනු කෙසේ, ලොම්, නිය, දත් ආදි කුණු කොටස් තිස් දෙකක විකතුව මිස අනෙකක් නොවේ. කෙසේ නම් කවරේ ද? විය ද පධිවි ආදි සතර මහා හුම්තයන් ම වූ රුප කළාව මහ රුසෙකි.

වහි ද ස්ථානයක් පාසා හැම රුප මිටියෙක් ම බිඳෙයි. ලොම් ද මහා හුම්තය වූ රුප කළාප රුසෙකි. ඒ හැම රුප කළාපයෙක් ස්ථානයෙන් බිඳෙයි. විය අනුව



තව විකෙක් ඇති වේ. මේ සියලුම කර්ම, විත්ත, සාතු ආහාර යන සතර හේතුන් ගෙන් ඇති වන දෑ ය. මෙයේ කේසාදි වූ කුණුප කොටස් දෙනිසක් ම වූ ගිරිරය ස්ථානයක් පාසා හැදෙම්න් බිඳෙම්න් ගලන ගෙනක් මෙන් දිගින් දිගට පවත්නා රුප පරම්පරා රුසෙකි.

අනුබද්ධිනා අවස්ථායෙහි ද අතුළු වන පිට වන තුස්ම ද ඉහත ගණනා අවස්ථාවෙහි කී පරිදි ම හඳු හැඳි බේලි බේලි දිගින් දිගට යන රුප කළාප පර්මිපරාවෙකි.

ආශ්වාස ප්‍රශ්නවාසයෙහි දී නාසය අගු හෝ උඩු උඩු තොලෙහි භූස්ම හැඳීමේ දී ඇති වන විදිම (වේදනාව) නුවතින් බැඳු ය යුතු. ඒ ආශ්වාස ප්‍රශ්නවාස දෙකට ආධාර වූ කේගලෝමාදිමය වූ ඉතිර මුළු ගෙරරයේ ද කිසි තැනෙක කිසිවක් හැඳීමේ දී ඇතිවන වේදනාව ද ඒ හැඳීම නිසා ඇති වන ප්‍රතිත්‍ය සමුන්පන්න ධර්මයෙකි.

විය ද හැම විට ම විකක් ම නොවේ. ඒ ව් සූත්‍රයෙහි ඇති වෛවී නැති වෙයි. කිසි විටක සුඩ වේදනාව ද, කිසි විටක දුක් වේදනාව ද, කිසි විටක උපේක්ෂා වේදනාව ද ඇති වේ. මෙයේ ගත්තා අනුබද්ධනා අවස්ථා දෙක්හි ඇති වන වේදනාව තුවනින් බැලීම වේදනානුපස්සනාව ය.

ଶୀଘ୍ରାତ୍ମକ ଗନ୍ଧା ଅନୁବନିଦିନା ଦେଖିଲିମ 'ମମ ଭୁବନ ଗନ୍ଧିମ' ଦି ହେଁ 'ମମ ଦ୍ଵିକ୍ ଭୁବନ ଗନ୍ଧିମ' ଦି ନାତନେବୁର୍ବି 'କୋଠ ଭୁବନ ଗନ୍ଧିମ' ଦି ଆଦିନ ଜିନ୍ତିରେ. ଶେ ଶେ ଅବସ୍ଥାଲେଖ ଲିଖିବ ଲିଖିଯକ୍ ଆତି ବେ. ଲିକ୍ ରେପ କଷତୁଯକ୍ ଆତିଲାତ ଲିଖିବାକୁ 17 ଆତି ଲାଗିଲା ଲେଖି.

ශේ සිත් සරාග ද, විතරාග ද යනාදීන් සැලකීම විත්තානුපස්සනායි. මේ උඩකී හැම අවස්ථාහිම ඇති ව නැති වන රූප ක්ෂත්‍යායන් බිඳී යන බැව්ත් අනිත්‍ය යැයි ද, වේදනා සියලුම ද ක්ෂත්‍යාහංගුර බැව්ත් අනිත්‍ය යැයි ද, එළා අවස්ථාවෙහි ඇති වන සියලු සිත් ද ක්ෂත්‍යායන් බිඳෙන බැව්ත් අනිත්‍යය යැයි ද, විහෙයින් ම දුක් යැයි අනුත්ම යැයි ද වේවා ජනිතකාල වශයෙන් බැඳීම දීම්මානුපස්සනායි.

ප්‍රතිඵාග නිමිත්තෙහි සිත පිහිටුවා තබන උපවාර අර්ථතා (ප්‍රථමාදිධ්‍යාන) අවස්ථාවල දී එම සමාධියෙන් නැගේ සිට සම්වන් ඇවස්ථාව පිරික්ෂා බලමින් විපස්සනාව වැඩිය හැකියි.

සමාධියෙන් නැත් සිට දිකානාංගයන් අනිතකාදී වශයෙන් මෙහෙති කළ යුතු ය. ඒ මගින් වේදනානුපස්සනා, එත්තානුපස්සනා, ධම්මානුපස්සනා තන ම වැඩිය හැකි ය.

මෙහි දී බේංචිංගයන් වැඩෙන හැටි සැකකෙවින් දැක වේ. ආනාපාන සතිය පටන්ගත් තැත් සිට ම සතිය (විළුණුවූ සිතිය) හැම මොහානෙහි ම වඩ වඩ බලවත් වේ. ඒ සතිසම්බෝර්කිංගය වැඩිමයි. විසේ ම ආශ්වාසාදින් නවත්තින් පිරික්ෂා බැඳීම උ ක්‍රමයෙන් වැඩෙ. මේ ඔම්මෙවිවය සම්බෝර්කිංගයයි.

ମର କେବ ମ ହେଉଣିବୁ ଏହି ନିର୍ମାଣଙ୍କ ବିଶେଷି ଶେ ଲିରିକ ଡାଟିରେବୁଟିକିଂଗର ବିଶେଷ ଦି

ධිකාන අවස්ථාවට හාවනාව දියුණු වූ පසු උපවාර දිකාන ප්‍රමාද දිකාන ද්වීතීය දිකාන දෙක්කි දී ප්‍රීතිය බිඛාන් වී ඇති වේ. ඒ හිති සම්බුද්ධීය යි.

පස්සද්ධිය නිසා සමාධිය වැඩි. මේ සමාධි සම්බෝජක්ධිය යි' තුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් විත්ත වෙතහිසිකයේ ඒ ඒ සූත්‍රයෙහි තුස්ම අරමුණු කෙරෙමින් නැගි නැගි බිඳියෙන්. වහි 'මම තුස්ම ගනිම දි, පිට කරමි දි සිතිමක් මිස 'මම' යැයි වෙත්කෙකාට ගත යුතු නො නැසි රැඳී සිටිනා කිසි දැයෙක් නැතැ. විය විමසනුයෙහි දී ඇති වන සතිය විරිය සුදාතු යන ධර්මයේ ද සූත්‍රික ව ඇති ව නැති ව යන වෙතහිසිකයේ ය. මෙය මෙයේ දැකිම දිවයි විසුද්ධිය ය. මේ විත්ත වෙතහිසික රුප කෙසේ ඇති වේද? දි විමසීමේ දී පට්චිවසම්පූද ධර්ම කුමය දිනට පැහැදිලි වේ.

විදින් ගැක්වත උච්චද දෘශ්මේ ද සංජ්වාපිව සියල්ල දෙවියකු ගේ නො බ්‍රිඛ ගේ නිර්මාණයෙකායි යන දෘශ්මේය ද සියල්ල පෙර අත්බවිහි කළ දැක්වල ම විජාක යු ය යන ප්‍රධානීකන හේතුවාද දෘශ්මේය ද සියල්ල අධිවිජ සමුප්පන්නව (යදාවිඡා සමුන්පන්නව), හේතුවක් ප්‍රතියයක් නැති ව ඉඩේ හටගනිතායි යන දෘශ්මේය ද යන මීට්‍රා දෘශ්මේ තුන දුර වේ. අතිත තුන් කළුහි පැවත්ම පිළිබඳ සැකය දුර වේ. නෙවත් කංඩා විතරණ විශ්වාසීය ඇති වේ.

මෙයට පසු සංස්කාරයන් නේවත් නාම රැස දේමයන් නාතා සැටියෙන් පිරික්සා බලන ගෝඩියාට ඔහුගේ භාවනාමය පිරිසිද සිතින් කය පරා හට ගෙන පැතිරෙන විත්තර රැසකළාපයන් නිසා සිරුරෙන් විශි

විහිදෙන්නට වෙයි. සිතෙහි බලවත් පීතිය නැගෙතයයි. සිතකය දෙකේ මහත් සංසිද්ධුබවෙක් දැනෙයි. බලවත් ගුද්ධාව ඇති වෙයි. බලවත් වීරයයක් ඇති වෙයි. මහත් සුව පහසුවෙන් දැනෙයි.

නුවනා තියුණු වෙයි. ස්මාති ගක්තිය ද ප්‍රඛල වෙයි. තතුමධ්‍යස්ථානා උපක්ෂිත ගුණය බලවත් ව නැගෙයි. ඉඩ ඇති දෑ කෙරෙහි බලවත් ව ඇමෙයි. සමහර යෝගීයක් ‘මගේ විපස්සනා වැඩිම සමෘද්ධි වී යැයි. මම රහත් බව ලදීම්’ සි වියන් රැවැටෙයි. ‘කළ යුතු දෑ කොට නිම කෙළම්’ සි විපස්සනා වැඩිම නවත්තයි. වියන් රහත් වූ යෙකිම සි අධිමානයෙන් යුත්ත ව පෘත්‍රනාවස්ථායෙහි ම රැඳී හිඳි.

විහෙන් ආචාර්යය ආගුර ලබමින් නවනා කරන යෝගියා මේ ඇති ආලෝකාදී දැය උපක්ෂිතයෝ සි තේරුම් ගෙන ඒවා කෙරෙහි ඇල්ම හැර දාමා යුතින් පළමු සේ ම නාම රුපයන් විවිධාකාරයෙන් බලමින් අනිතන දුඩු අනාත්ම ලක්ෂණ පිළිබඳ දැනීම වඩයි.

ආලෝක පීති ආද දැය උපක්ෂිතයන් හැඳින ගෙන මේ නො ම ¼ ය ය දැන නාම රුපයන් නානා නයින් තිලකුණාට නගා විද්‍රෝශනා යුතානය වැඩිමට බව අවස්ථාව මාර්ගාමාර්ග යුතා ද්‍රෝශන විසුද්ධි අවස්ථාවයි.

නාම රුපයන් තිලකුණාට නගා විද්‍රෝශන් වඩන යෝගියාට නාම රුපයන් ස්වභාවයක් පාසා ඉපදීමත්, නැසී යෙමත් ඉතා ප්‍රකටව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ උදායව්‍යයානය පහළ වීම සි.

නාම රුපයන්ගේ හටගැන්මත්, නැසීමත් නැවැත නැවැත විමැසුම් නුවනින් බලන යෝගියාට ඒ සියලු සංස්කාරයන්ගේ ස්වභාවය මෙන්ම මුළු ප්‍රකට ව වැටහෙන්නට විමෙන් ‘තමාය ආත්මනාවය’ යන නම් වලින් වැහැරුවෙන මේ නාම රුප වැළ මහත් හයක්වැ, උවදුරක් වැ පෙනෙන්නට වෙයි. මැව් ගින්නකට හසු ව්‍යවකුට සෙයින් මහත් බියක් ඇති වෙයි. මේ හය යුතානය සි.

නාම රුපයන්ගේ ස්වභාවය සංස්කාරයන් ගේ සැටි බලන යෝගියාට සියලු සංස්කාරයන් සියලු නාම රුපයන්, මෙන්ම දැයෙකින් ඇති ව්‍යවන්සෙයින් නාම රුපයන් ගේ ස්වභාවය ඉතා ප්‍රකට ව වැටහෙන්නට විමෙන් ‘තමාය ආත්මනාවය’ යන නම් වලින් වැහැරුවෙන මේ නාම රුප වැළ මහත් හයක්වැ, උවදුරක් වැ පෙනෙන්නට වෙයි. මැව් ගින්නකට හසු ව්‍යවකුට සෙයින් මහත් බියක් ඇති වෙයි. මේ හය යුතානය සි.

නාම රුප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට විහි ඇති වන පාති ජරාදී ආදීනට (දේශ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනට යුතානය පහළ වේ.

නාම රුප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට විහි ඇති වන පාති ජරාදී ආදීනට (දේශ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනට යුතානය පහළ වේ.

නාම රුප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට විහි ඇති වන පාති ජරාදී ආදීනට (දේශ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනට යුතානය පහළ වේ.

නාම රුප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට විහි ඇති වන පාති ජරාදී ආදීනට (දේශ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනට යුතානය පහළ වේ.

නාම රුපයන් ගේ ආදීනට (දේශ) යුතු යුතු වීමසා බලන ඔහුට නාම රුපයන්කෙරේ බලවත් කළ කිරීම ඇති වේ' හෙවත් තිබිබිදා යුතානය පහළ වේ.

මෙයේ සංස්කාරයන් කෙරෙහි කළ කිරුණු යෝගියාට මෙයින් මිදි ගතිමියි, අසංඛ්‍යාත ජාතුවෙහි පිහිටම් යන දැනීම ඇති වේ. හෙවත් මූල්‍යිත ක්‍රමාන්තිය එක්ස්ත්‍රේම් වේ.


මිදීමට කැමැත්ත ඒ සංස්කාරයන් ගේ තත්ත්වය තව තවත්, කම්ත් බැඳුවාටත් වඩා විවිධ ආකාරවලින් පිරික්සන්නට වෙයි. වියින් පෙරවත් වඩා ත්‍රි ලක්ෂණ ප්‍රකට ව දකී. හෙවත් ඔහු තුළ ප්‍රේස්ංඩානුපස්සනාය යුතානය පහළ වේ.

පළගට මෙතෙක් දුරට වැඩු විපස්සනාවේ මූදුන් පත් අවස්ථාව ඇති වේ. මධ්‍යස්ථාව වශයෙන් සංස්කාරයන් පිරික්සා බලන යෝගියා විපස්සනාවේ කෙළවරට පත් වේ. පෘත්‍රයන් අවස්ථාවෙන් ගොඩ ලොක්ත්තර තත්ත්වයට ප්‍රාග්ධනය වන අවස්ථාවට පැමිණේ. ගොඩ සිට නැවකට නගින්නා ගොඩ විස් පෘත්‍රයක් ද, අනිත් පෘත්‍ර

නැවේ ද තබයි. වෑමෙන් ම මෙතෙක් දුරට වැඩු විද්‍රිණා යුතානයට අනුකූල වූ ද, ඉදිරියේ ලබන මාර්ග යුතානටයත් අනුකූල වූ නුවණුක් පහළ වෙයි. වය අනුලෝධ යුතා, සංඛාරාපෙක්ඩා විපස්සනා, සිඛාජ්පත්ත විපස්සනා, උච්චානාගාමීනි විපස්සනා යන නම් විමින් ද නැදීන්වෙයි.

උදයව්‍ය යුතානය පටන් කොට අනුලෝධ යුතානය අවසන් කොට ඇති වන මේ නව මහා විද්‍රිණා යුතානයේ පට්පදා කළානු විසුද්ධි නමින් හැඳින්වෙත්.

අනුලෝධ යුතානයට අන්තර ව (වය පැහැදිලි ම අතරක් නැති ව) ලොකික ගෝතුය (අවස්ථාව) ඉක්මැ ලෝකේත්තර අවස්ථාවට සිත් පරමිපරාවේ නැතිම සිදු කිරීම වශයෙන් වීතාක් ම අරමුණු කළ සංස්කාරයන් අත්හර විකෙනුහි පකට වූ නිර්වාණ අරමුණෙනි විශ්ලේෂණින් ගෝතුහු යුතානය පහළ වේ. රිෂ්වාණ ම වීත් නිවන් අරමුණේ ම විශ්ලේෂණින් මග්ග කළානු සිත ඇති වේ. සංස්කාරයන්ගේ දුඩු ස්වභාවය තනුසේ දැකිම්.



සමුදා ප්‍රහානාය හෙවත් අවිද්‍යාත්මකා දෙකේ අවයව වූ සක්කාය දිටියි සිලඩ්බිත පරාමාස විවිධිවිෂා යන කෙලෙසුන් මුල් සුන් කිරීම හා ඉතිරි කෙලෙසුන් දුඩු කිරීම, නිරෝධය ප්‍රතිංෂක්ෂ කිරීම හෙවත් නිවන දැකීම, මාර්ගය වැඩිම (සම්මා දිටියි ආදි මාර්ගයාග අව මුහුකුරා වික ම සිතේ පහළවීම) යන සතර කහත්‍යය මේ පළමු වන මාර්. (ලෝකේත්තර) කුසල් සිතින් සිදු කැරෙදි. සක්කාය දිටියි ආදි කෙලෙසුන් මුළුන් ම නැසි යන්නා හා ම කාමල්පත්දා දී නිවර්තා පස මෙහි දී විෂ්තම්හන ප්‍රහානායෙන් ප්‍රහිතා වේ.

වි බැවින් වෙන ම දින වැඩුවත් නොවැඩුවත් මේ සේතාපත්ති මාර්ග සිත ප්‍රථමධ්‍යානයෙන් යුත්ත ම වේ' මෙය විතක්කවීවාර පිති සුඩ ඒකග්ගතා සහිත ප්‍රථම දිනයනෙන් යුත් සෞතාපත්ති මග්ග වින්ත යැ දී කියනු ලැබේ. මාර්ග සිත ස්ක්‍රීන් නිරුද්ධ ව එයට අනතුරුව වියට සමාන අංගවලින් ම යුත් සෞතාපත්ති එල සිත දෙවරක් හෝ තුන්වරක් පහළ ව නිරුද්ධ වේ. වියින් කැරෙනුයේ මාර්ග සිත වියින් නසා දමන ලද සක්කාය දිටියි විවිධිවිෂා සිලඩ්බිත පරාමාස යන කෙලෙසුන් නිසා සකර දී දිගට ම ඇති වෙවී ආ කෙලෙස් විඩාව සංසිඳී යැම හ. මේ සේවාන් වීමට දහම් ඇස (ධම්මවක්ඩා) පහළ වීම, නිවන් දැකීම යැයි බැවහර වේ.

තව ඉදිරියට යනු කැමැති යෝගියා යළින් පළමු සේ ම නාමරුප විද්‍රිණාව වඩයි. වය මුහු කළ විට පළමු සේ ම නව මහා විද්‍රිණා ඡානයන් පළමු වාර්යට වඩා බලවත් ව වැඩි ගාස් ඉතිරි කෙලෙස්වල ගක්තිය හින කරමින් දෙවනි මාර්ග සිත හෙවත් සකඟාගාමී මාර්ග සිතත්, රිෂ්‍යාගට ම විශ්ලේෂණත් දෙවරක් හෝ තුන්වරක් පහළ වේ.

මේ දෙවනි මාර්ග සිතට සකඟාගාමී (සකඟාගාමී) මග්ග වින්තය සි ද, එම සිතට සකඟාගාමී එම වින්ත යැ දී ද කියනු ලැබේ.

සකඟාගාමී (සකඟාගාමී) යන්නෙහි අර්ථය තව වික් වරක් වින තැනැත්තා හෙවත් කාමහවයෙහි වික් වරක් පමණක් උපදින තැනැත්තා යනු දී. ඔහු තුළ කාමහවය කෙරෙහි තුනී වූ ඇල්ම ඉතිරි බැවින් මෙය සිදුවේ.

යෝගියා තව දුරටත් පළමු සේ ම නව මහා විද්‍රිණා යුතානයන් වැඩුවාත් වීවා මුහුකුරා යැමෙන් අනාගාමී වේ. අනාගාමී මාර්. සිතත්, වය පැහැදිලි ම පිළිවෙළින් විනි එම සිත් දෙකේක් හෝ තුනේක් පහළ වේ. අනාගාමී මාර්ග සිත පහළවීමෙන් කාමරාග, ව්‍යාපාද දෙක වැනසෙහි. විනි එම සිතින් විනි කෙලෙස් නිසා විනෙක් පැවති විඩාව දුරට ව සිතට මහත් පහසුව ලැබේ. අනාගාමී යන්නෙහි අර්ථය ආයෙන් මෙහාට (මේ කාමහාවයටත්, පහත් රුප ලෝකවලටත්) උත්පත්ති වශයෙන් නො වන තැනැත්තා යනු දී. විපස්සනා වැඩිම විනෙකින් නවතා සිටියොන් හෝ මරණින් මත ගුද්ධාවාස බණ්ලාවෙක උපදී. විනි දී විදුසුන් වඩා රහත් වෙයි.

ඉදින් හෝ මත හවයට කළේ නො දමා පළමු සේ ම යළින් නව මහා විද්‍රිණා යුතානයන් වැඩුවාත් ඉතිරි කෙලෙස් හෙවත් රුපරාග අර්ථපරාග මාන උද්ධිවීව අව්‍යාප්තා යන සංයෝගන පස ම මුළුනුදුරා දමා රහත්

වෙයි. රහත් මග සිත පහල ව කෙලෙස් මුලිනුදරාමීමට අනතුරුව ඒ උදුරා ම සියලු කෙලෙසුන් නිසා විතෙක් පැවැති කෙලෙස් විඩාව දුර කොට මහත් ම පහසු ව උදා කෙරේමින් රහත් එම දෙකක් හෝ තුනක් පහල ව නිරද්ධ වේ.

මේ පරම පවිත්‍රතාවට පත් අගුම එලය ලැබූ පුද්ගලයා රහතුන් වහන්සේ නම්න් හැඳින්වේ. උන් වහන්සේ ලබා ඇති ස්කන්ධ පසින් යුක්තව ඉන්නා තාක් විටන් විට නිවන සිතින් අරමුණු කොට වති සිත පිහිටුවා ගෙන වැඩින් ලැබෙන ගාන්ත සුවය විඳින සේක. මෙය විමුක්ති සැප විදීම නම්න් හැඳින්වේ. ස්කන්ධ පරිතිරවානාට පෙර උන්වහන්සේ අරමුණු කරන සිත පිහිටුවා තබන ඒ නිරවාන බාතුව සලපාදිශේෂ නිරවාන නම්න් හැඳින්වේ.

මේ සතර මාර්ග යුතාන ලැබේමෙන් වන පිරසිදු බව යුතාන දැරුණ විශුද්ධ නම් වේ. විශේෂයෙන් ධිභානයක් නො වඩා විදැරුණනාව වඩා සේවාන් වූ තැනැත්තාට ;සේවාන්වීමේ ද ම සේවනාවයෙන් ප්‍රථම ධිභානය ඇති වේ යැයි යට කියන ලදී. ඒ තැනැත්තා සකඟාගාමී අර්හත් යන සතර අවස්ථාවට පත් වීමේදීත් ඒ සියලු මාර්ගවල සිත් ප්‍රථම ධිභාන සහගත වේ යැයි දත් යුතු. සේවාන් වූ පසු සමහර ඉතිර ධිභාන වඩාත්, ඒ අයගේ මාර්ග සිත්, එම සිත් ඒ ලබා ගත් ධිභානයෙන් යුක්ත වේ.

ශිලයෙහි පිහිටා ආනාපාන සතිය වැඩූ තැනැත්තා මෙහි කි පරිදි ආනාපාන ගමරිය වඩා ලොකික ධිභාන ලබා ව්‍යුත්කම්බන ප්‍රහානායෙන් වත්ත ගමරිය ද, විදැරුණනාව වඩා මාර්ග එම ලැබේමෙන් කෙලෙසුනුත්, කෙලෙස් විඩාවන් සහමුලින් නිසා පරම විශුද්ධියට පරම ගාන්තිය ලැබීමට, නිවන් සුව අත්පත් කිරීමට සමත් වෙයි.

Source : <http://www.dinamina.lk>